

## ශික්ෂාසමුව්චයයෙහි නිරදේශීකා බෝධිසත්ත්ව වර්යාව

පූජ්‍ය කහපොල සුගතරතන හිමි

Siksasamuccaya, compendium of Buddhist Doctrine preserved in the Madhyamaka school of Mahayana presents, as its subject matter, code of conduct for the Bodhisatva the Buddha aspirant. It embodies instructions for the enlightenment of the Buddha in terms of philanthropy, morality, patience, manliness, meditation and wisdom. A significant feature of this work is the collection of data from other sources which agree with the philosophy of void. Occasionally, entire works are cited to support an ethical or a philosophical point, of which the Arya Salistamba sutra is a clear example. This sutra has been quoted to explain the philosophy of Dependent origination.

It is well known Santideva is an eminent scholar of the Madhyamaka Doctrine of the Mahayana school. His works consist of three books, Bodhicaryavatara, Sikshasamuccaya and sutrasamuccaya. The latter is lost for ever. In this article the Buddha aspirant's ethical conduct and philosophical aspects are investigated.

ශික්ෂාසමුව්චය 1897 දී සිසිල් බැන්ඩේබ්ල් විසින් **Bibliothleen**

**Buddhica** ග්‍රන්ථමාලාව යටතේ පළ කරන ලදී. 1061 දී පී. එල් වෙෙදු විසින් එහි සංස්කරණයක් ඉදිරිපත් කරන ලදී. ශික්ෂාවන්ගේ එකතුව යන අදහස ශික්ෂාසමුව්චය යන්හෙහි ඇතුළත් වේ. මෙහි විශේෂයෙන් බෝධිසත්ත්ව විනය සහ වර්යාව විවරණය වේ. ග්‍රන්ථ සමාජීයයෙහි දැක්වෙන 'සමාජත්වාය බෝධිසත්ත්ව විනයානෙක සූත්‍රාන්තොද්ධාත්‍ය: ශික්ෂාසමුව්චය':<sup>1</sup> යන ප්‍රකාශයෙන් මෙම නිරමාණයෙහි අධ්‍යාගයත්, සකස් කර ඇති ආකාරයත් පැහැදිලි වේ.

① විනෙකා මහාචාර්ය පූජ්‍ය කහපොල සුගතරතන හිමි

සංස්. මහාචාර්ය පැට්ටිවික් රත්නායක, ආචාර්ය කේ. ඩී. ජයවර්ධන, ජේජ්‍යේ කළේකාචාර්ය  
දිනලි ප්‍රනාන්ද, ජේජ්‍යේ කළේකාචාර්ය අජලි විකුමසිංහ

මානවානුස්ත්‍රී පිය ගාස්ත්‍රීය සංග්‍රහය, 21 කළාපය, 2014/2015 මානවානුස්ත්‍රී පිය, කැලෙනිය  
විශ්වවිද්‍යාලය

### 3<sup>rd</sup> Proof

16

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

මෙහි මූලික ව ඇත්තේ බෝධිසත්ත්ව විනයයි. විවිධ කාන්තීන්ගෙන් උප්‍රටා ගත් කොටස්වලින් ග්‍රන්ථය සකස් වී ඇත.

මෙය කාරිකා 27කින් සම්පූර්ණ වූ කුඩා නිර්මාණයකි. එම කාරිකා විවරණය කරමින් පරිච්ඡේද 19කින් සම්බන්ධිත විශාල ග්‍රන්ථයක් නිර්මාණය කර ඇත. කිසියම් කාරිකා විස්තර කිරීමට අවශ්‍ය වූ විට එයට අදාළ ග්‍රන්ථයකින් නිශ්චිත ලෙස කොටසක් උප්‍රටා දක්වයි. උදාහරණයක් ලෙස ප්‍රතිත සම්බන්ධය විස්තර කිරීමට ප්‍රස්ථාව එළඹි විට ආරිය ගාලස්තම්බ සූත්‍රය සම්පූර්ණයෙන් උප්‍රටා දක්වයි. මෙම කෘතිය එක්තරා ආකාරයකින් හාජුයයක ස්වරුපය ද දරයි. අද අප අතර දක්නට නැති කෘති රාඛියක තම් සඳහන් කර තිබීම අතිය වැදගත් කරුණකි. මෙසේ විවිධ ග්‍රන්ථ ඇසුරු කිරීම නිසා මෙහි හාජා විෂමතාවක් ද දක්නට ලැබේ.

#### ශාන්තිදේව

ශාන්තිදේව පාදයන් මෙම කෘතියෙහි කතුවරයා ය. උන්වහන්සේ සෞරාජ්‍රුයේ හෙවත් වර්තමාන ගුරුවයේ ශ්‍රී හර්ෂ රජුගේ ප්‍රති දිලගේ රාජ්‍ය සමයෙහි විසි ය. උන්වහන්සේගේ පියා මක්ස්පූර්වරමන් රජු ය. පිය උරුමයෙන් ලැබුණු රාජ්‍යය අතහැර ඔහු පැවිදි බවට පත්විය. තාරානාථගේ **History of Buddhism** තමැති කෘතියෙහි ගාන්තිදේව ගැන කෙටි විස්තරයක් ඇතුළත් වේ. එහි සඳහන් පරිදි උන්වහන්සේ ග්‍රන්ථ තුනක් රුතු කර තිබේ. එනම් දික්ෂාසමුව්‍යය, සූත්‍රසමුව්‍යය හා බෝධිවරයාවතාර යන කෘතින් ය. බෝධිවරයාවතාරයෙහි ද මේ පිළිබඳ ව සඳහන් වේ.

දික්ෂාසමුව්‍යයාවයා වශයෙන් ද්‍රූෂ්ටව්‍යාචන පුනා පුනා  
විස්තරණ සඳාවාරා යස්මාත්තතු පුදරිතා:

සංක්ෂේපණාථවා තාවත් පගෙහත් සූත්‍රසමුව්‍යය  
ආයේ නාගාර්ජුනාබද්ධ ද්විතීය ව පුදයත්තතා:

(විස්තර වශයෙන් බෝධිසත්ත්ව සඳාවරය දක්වන දික්ෂාසමුව්‍යය නැවත නැවත කියවිය යුතු ය. සූත්‍රසමුව්‍යය ද සැකෙවින් හෝ පළමුව බලන්න. ආයේ නාගාර්ජුන විසින් රජිත දෙවෙනි දික්ෂාසමුව්‍යය ද බලන්න.)

නාගාර්ජුන පාදයන්ගේ ඉහත කි නමින් පොතක් අද දක්නට නොලැබේ. ප්‍රජාකරමති ද නාගාර්ජුන හිමියන් විසින් රවිත ශික්ෂාසමුව්වය, සූත්‍රසමුව්වය යයි පොත් දෙකක් ගැන සඳහන් කරයි. ගාන්තිදේවපාදයන් සූත්‍රසමුව්වය නමින් ද කෘතියක් කර ඇති බව මෙයින් සනාථ වේ. තන්ස්ස්ටර ගුන්පමාලාවේ Mdo. vol. A folios, 165-224 යටතේ මෙම කෘතිය දක්නට ලැබෙන බව එම් එල්. වෙළදා පවසයි.<sup>3</sup> ශික්ෂාසමුව්වයට ගුන්ට 110කින් කොටස් උප්‍රටා ගෙන ඇත. මෙම කෘතියෙහි තිබුණතිය පරිවර්තනය කි. ව. 816-833 අතර සිදු වී තිබේ. ඒ අනුව ගාන්තිදේව හිමියන් කි. ව. 7 වෙති සියවසේ දී වාසය කරන්නට ඇතැයි කළුපනා කෙරේ. උන්වහන්සේ නාගාර්ජුන, ආර්යදේව, වන්දුකිරිත වැනි ශ්‍රේෂ්ඨ ආචාර්යවරුන්ගේ ගණයෙහි ප්‍රත්‍යත්වයට පත්ව ඇත.

### බෝධිසත්ත්ව

බෝධිසත්ත්ව යන වචනය පිළිබඳ විවිධ නිරැක්තින් ඉදිරිපත් වී ඇත. ‘බොධි’ යන පදය සම්බන්ධයෙන් එතරම් මතභේදයක් නොපෙනේ. ‘Enlightenment’ යන වචනය ඒ සඳහා ඉදිරිපත් කර තිබේ. ‘සත්ත්ව’ යන්තෙහි විවිධ අර්ථ දක්නට ලැබේ. මෝතියර විලියමිස් මෙසේ අර්ථ දක්වයි. “One whose essence is perfect knowledge”,<sup>4</sup> ඩී. එම්. සුපුකි ‘බුද්ධිමත් සත්ත්වයෙකු’ ලෙස අර්ථ දෙයි. ‘Essence, Bodhicitta, Intelligent heart’<sup>5</sup> යන වචන උපයෙහි කර ගනිමින් ඔහු බෝධිසත්ත්ව සංකළුපය හඳුන්වයි. සමාධිරාජ සූත්‍රයෙහි ‘බොධේති සත්ත්වාන්’ සත්වයන්ට අවබෝධ කරවයි යන අර්ථයෙන් බෝධිසත්ත්ව යයි හඳුන්වනු ලැබේ. සත්ත්ව යන වචනය කෙරෙහි ද අවධානය යොමු වී ඇත. බෝධිසත්ත්ව යන්න බෝධිසත්ත්ව බවට පත් වී ඇතැයි කළුපනා කෙරේ. බෝධිය කෙරෙහි ඇතැතුළු යන අදහස එහි ඇත. පාලියෙහි මතොසත්තො, මනසත්තො, හවසත්තො වැනි පද හා සැසදිය හැකි ය. ‘සත්ත්ව’ යන්න ‘සක්ෂී’ ධාතුවෙන් ප්‍රහව වේ. ඇලීම, සම්බන්ධ වීම වැනි අදහස් එහි ඇතුළත් වේ.

අවදාන කළුපලතාවෙහි ‘කුමාර සත්ත්ව සාගර’ බෝධිසත්ත්ව සත්ව විහුමිත්’<sup>6</sup> යනුවෙන් සඳහන් වේ. හර්ඩියාල් ‘සත්ත්වව’ යන වචනය වෙවැකි ‘සත්ත්වන්’ යන පදයට සම්බන්ධ කිරීමට කැමති

### 3<sup>rd</sup> Proof

18

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

වෙඩි.<sup>7</sup> ගක්තිමත් මිනිසා, විර මිනිසා වැනි අර්ථ එහි ඇත. බෝධිසත්ත්වයන වචනය නිතර ම 'මහාසත්ත්ව' යන්න හා එකට යෙදෙයි. ප්‍රජාපාරමිතා සූත්‍රවල එය කැඳී පෙනෙයි.

යික්ෂාසමුව්‍යයෙහි බෝධිසත්ත්ව වර්යාවෙන් බෝසත්ත්ත්ගේ ගුරන්වයත්, විරන්වයත්, බුද්ධිමාභාත්ම්‍යයත්, පරිත්‍යාගයිලින්වයත්, පරභිතකාමින්වයත්, බෝධිය කෙරෙහි කැපවීමත් ප්‍රකට වේ.

#### යික්ෂාසමුව්‍යය

යික්ෂාසමුව්‍යයෙහි බෝධිසත්ත්ව වයසීව විවිධ ආකාරයෙන් පැහැදිලි කෙරේ. බෝසත්වරයා හින්යානය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය ඉතා දුඩී ලෙස පෙන්වා දී ඇත.

"ම්‍යුණු ශ්‍රී යම් කිසිවෙක් බෝධි විත්තය උපද්‍රා මහායානය තොදරයි ද, තොහැරයි ද, ග්‍රාවකයානිකයන් සේවීන් ද, ඔවුන් සමග මිතුරුකම් පවත්වයි ද, ග්‍රාවකයානය හඳුරයි ද, අවබෝධ වන තුරු උගත්වයි ද ඔහු එයින් මද බුද්ධි ඇත්තෙක් වන්නේ ය. ඔහු අනුත්තර ඇඟා මාරුගයෙන් ඉවතට යයි. එයින් වෙන්වයි... එම බෝසත්ත්ව බෝධිය පිළිබඳ කළුපනා කිරීමෙන් ප්‍රජා ඉත්දියක්, ප්‍රජා ඇයක් වේ ද එයත් මද බවට පත් වේ. නැසේ. මේ පැහුරු ස්වභාව ඇති බෝසත්වරයා ය."<sup>8</sup>

බෝධිප්‍රණීධිවිත්තය, බෝධිප්‍රස්ථාන විත්තය යයි බෝධිවිත්තය දෙවැදැරුම් වේ. මෙම අදහස ඉතා පැහැදිලි ව බෝධිවියසීවතාරයෙහි ද දක්නට ලැබේ.

තද්බෝධිවිත්තං ද්විවිධ විජාතව්‍යං සමාසත් බෝධිප්‍රණීධිවිත්තං ව බෝධි ප්‍රස්ථාන මෙව ව

ගන්තුකාමස්‍ය ගන්තුශ්‍රව යථාහෙදා ප්‍රතියතෙ යථාහෙදනයෝර ගෙළයා යාථාසංබෝධන පණ්ඩිතෙන්

බෝධිප්‍රණීධිවිත්තස්‍ය සංසාරේ එලු. මහත් න ත්වවිවිෂ්ණ්‍යන්ප්‍රණ්‍යන්හං යථා ප්‍රස්ථානවෙතස්<sup>9</sup>

(ඒ බෝධිවිත්තය බෝධිප්‍රණීධිවිත්තය, බෝධිප්‍රස්ථානවිත්තය යයි දෙවැදැරුම් වේ. මෙහි වෙනස ගමනක් යනු කැමැත්තාගේ සහ ගමන යන්නාගේ වෙනස මෙති. බෝධිප්‍රණීධිවිත්තයට සංසාරයෙහි

ද මහත් එල ගෙන දෙයි. එහෙත් බොධිප්‍රස්ථානවිත්තයාගේ මෙන් නොසිදි පවත්නා එලයක් එහි නැත.)

වයසීවක් නැතත් බොධිවිත්තයට අවමන් නොකළ යුතු ය. එයට අනත්ත සංසාරයේ සැප ගෙන දෙන බැවිනි. (වයසීවිකල් පි ව බොධිවිත්තනාවමනාතා කත්ව්‍ය තත්ත්වයනන්තසංසාර සූඛප්‍රසවනනාත්) <sup>10</sup>

තුනී වූ කෙළෙස් ඇති, බොධිය ගැන කැමැත්තක් ඇති ස්ත්‍රීන්ට ද එය ලැබිය නැකි ය. (අයං ව සංවරං ස්ත්‍රීණාමපි මැදුක්ලේරානාං බොධිහිලායිත්තානාං ලහුතෙ) <sup>11</sup> සංවර යන්නෙන් අදහස් කරනුයේ බොධිසත්ත්ව දික්ෂාපද පුහුණු කිරීමයි. (බොධිසත්ත්වදික්ෂා පදන්තාස) බොසත්වරු බුදුවරුන් ඉදිරිපිට දී දික්ෂා සමාදන් වෙති.

දික්ෂාප්‍රමුඩ්වයෙහි දික්ෂාවන් දක්වා ඇත්තේ තුළ වයසීව පිණිස ය. (තෙනාතු දික්ෂාප්‍රමුඩ්වය තාවච්චාමුබමාතු දික්ෂාණාර්ථ මහියෝහං කරණිය) <sup>12</sup> බොසත්වරයා ප්‍රාතිමොක්ෂ සංවර හිලය අනුගමනය කිරීමෙන් පමණක් සැහීමට පත් නොවිය යුතු යයි සඳහන් කිරීමෙන් පැහැදිලි වනුයේ ඔහු පැවිදි කෙනෙකු බවයි. එහෙත් සමහර තැනක ගිහි බොසත්වරුන් ගැන ද සඳහන් වී ඇත. (ගහිණ බොධිසත්ත්වම්) <sup>13</sup>

බොධිසත්ත්වප්‍රාතිමොක්ෂ යුතුයෙහි සඳහන් පරිදි බොසත්වරයා සියලු ධර්මයන් අනුන්ට අයත් යයි සැලකිය යුතු ය. (බොධිසත්ත්ව සර්වධර්මෙන් පරකීයසංඛාමුන්පාදයති.) <sup>14</sup>

දුන් දෙය රකිය යුතු නැත. ගෙදර ඇති දේ රකිය යුතු ය. (යද්දත්තං තත්ත්ව ණයෙහි දැනුව රක්ෂිතවාං යද්ගතෙත තදක්ෂිතවාම්) <sup>15</sup> සිය පුතුව මෙන් සියලු සත්ත්වයන්ට මෙමතිය කළ යුතු ය.

නාරායණපරිපාචිතා යුතුයට අනුව බොසත්වරයාගේ පරිත්‍යාගයෙහි සීමා නැත. “හස්තං හස්තාර්ථීකෙහෙහා දාසයාම්...” <sup>16</sup> (අත් කැමති අයට අත් දෙමි. පා කැමති අයට පා දෙමි. ඇස් කැමති අයට ඇස් දෙමි. මස් කැමති අයට මස් දෙමි.)

### 3<sup>rd</sup> Proof

20

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

බොධිවයීවතාරයෙහි ද මෙම අදහස දක්නට ලැබේ. “ග්ලානානාමහ ගෙහෙෂ්‍ර්‍යා භවෙයෙන වෙවදා එව ව තදුපස්ථායක්වෙව යාවදොගා ප්‍රනර්හවයි” (ගිලනුන්ට මම බෙහෙතක් වෙමි. එසේ ම වෙදාවරයෙක් ද වෙමි. යම්තාක් රෝග නිවාරණය වෙයි ද ඒ තාක් උපස්ථායකයෙක් ද වෙමි.)

අනාථානාමහ නාථ් සාර්ථකාහ්‍යේව යායිනාං පාමෙර්ස්ප්‍ර්‍යානාං ව තෙශ්ඨත් සෙකුඩ් සංක්‍රම එව ව දිපාරීනාමහ දිපං ගයා ගයාරීනාමහ දාසාරීනාමහ දාසො හවෙයෙන සර්වදෙහිනාම්<sup>17</sup>

(මම අසරණයන්ට සරණ වෙමි. මගට පිළිපන්නවුනට රියදුරෙක් වෙමි. එතර වනු කැමැත්තවුනට නැවක් වෙමි. එගොඩිට යනු කැමැත්තවුනට හෙයක් වෙමි. පහනක් කැමැත්තවුනට ප්‍රදීපයක් වෙමි. සැනසෙනු කැමැත්තවුනට යහනක් වෙමි. දාසයන් කැමතියනට දාසයෙක් වෙමි. සියල්ලන්ට කැමති දේ වෙමි.)

පරිත්‍යාගයේ සහ කැපිවීමේ අතුෂ්තකෘත් අවස්ථාවක් මෙහි පිළිබැඳු වේ. මහායාන බෝසන්වරයාගේ වයීන්වෙහි වැදගත් කොටසක් නම් ආත්ම හරණයයි. ග්‍රාවකයන් අසීමිත පරාර්ථවයීව කෙරෙහි යොමු කරවීම මෙම ඉගැන්වීමිනි මූලික අදහසයි. වර්තමානයෙහි පවා මහායාන ගිහි පැවිදි දෙපාර්ශ්වය ම උසස් පරිත්‍යාගයිලිත්වයක් පුදරුණය කරනුයේ මෙම ඉන්වීම්වලින් දැනුවත් වීම නිසා ය.

වන්දුදීප සූත්‍රයෙහි සඳහන් පරිදි බෝසන්වරයා අත්ථා විසිකිරීමෙන් තොර ව සංවර ව විසිය යුතු ය. (න හස්තලොලාලුපො හවත න පාදලොලාලුපා හස්තපාදසංයත ඉති)<sup>18</sup> බෝසන්වරුන්ට පරාර්ථය හැර වෙනත් ක්‍රියාවක් නැතැයි ආයුෂී ධර්මසංගිහි සූත්‍රයෙහි සඳහන් වේ. (බොධිසත්ත්වානා පරාර්ථාදනාත් කරම න කළේපතේ)<sup>19</sup> බෝසන්වරයා සිදුරු නැති සිතක් ඇති ව විසිය යුතු ය. ඒ සඳහා ගුන්තාව සම්පූර්ණ කර ගත යුතු ය.

බෝසන්වරයා විත්ත සමථය ඇති කර ගැනීම වැදගත් ය. සමාජිත සිතක් ඇති කළේහි යථාභුත දරුණය ඇති වේ. (සමාජිතා යථාභුතං ප්‍රතානාති) යථාභුත දරුණය නිසා බෝසන්වරයා තුළ සත්ත්‍යයන්

කෙරෙහි මහාකරුණාව ඇති වේ. (යථාග්‍රහදාරුයිනා බොධිසත්ත්වසා සත්බේතු මහාකරුණා ප්‍රවර්තතෙ) සිතේ ස්වභාවය දැනගත් කළේහි සියලු දෙය දත්තා වේ. (විත්තෙ පරිඟාතෙ සර්ව ධර්මා: පරිඟාතා හටන්ති)<sup>20</sup>

විත්තෙන නීයතෙ ලොක්: විත්තං විත්තං න පස්සති  
විත්තෙන වියතෙ කරම ගුහං වා යදිවාගුහම්<sup>21</sup>

(සිතෙන් ලෝකය ඉදිරියට පමුණුවනු ලැබේ. සිත සිත තොදනී. යහපත් හෝ අයහපත් කරම සිතෙන් කරනු ලැබේ.)

ආයත්සී ගගනගස්ස්ජ සූත්‍රයට අනුව බෝසත්වරයා ගුරු වචනය යටපත් තොකළ යුතු ය. අනුත්ගේ වචන තොසිදිය යුතු ය. ඇදහිය හැකි වචනය යටපත් තොකළ යුතු ය. අනුත්ගේ වචන තොසිදිය යුතු ය. ඇදහිය හැකි වචන ඇත්තෙකු විය යුතු ය. (ගුරුවචනාත්ව මරදනතයා, පරවචනාවිෂ්ණ්දනතයාවාදෙයග්‍රාහා වචනාත්වයා හටති.)<sup>22</sup> මාස හස්සණයෙන් තොර විය යුතු ය. (මාසං සර්වමහාස්‍යාන කෘෂාත්මනා බොධිසත්ත්වසාති වදාම්)<sup>23</sup> ලංකාවතාර සූත්‍රය මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරයි.

ක්ලේගයන්ගෙන් සිත ආවරණය වූ විට බෝසත්වරයා අහිවැද්ධියට තොපුම්මෙ.

තංණවිෂ්ණ්නං යථා ගසාං රෝගෙ: සිද්ති තෙනෙයෙන් මුද්ධාංකුරස්තරා වස්දේ. ක්ලේගවිෂ්ණ්නා න ගවිෂ්ති<sup>24</sup>

(තණකොළවලින් වැසි ගිය විට හෝගයක් තොවැබෙන්නාක් මෙන් බෝසත්වරයා ක්ලේගයන්ගෙන් වැසි ගිය විට අහිවැද්ධියට තොපුම්මෙ.)

ඇශානවෙළුලා සූත්‍රයෙහි සඳහන් වන අයුරු බෝසත්වරයා අර්ථ සහිත ව ගාස්තු හඳුල යුතු ය. අනර්ථක ගාස්තු අත්හළ යුතු ය. ලෝකායත තන්තු, දණ්ඩනීති ගාස්තු අත්හළ යුතු ය. (සාර්ථකානිගාස්තාණී දිස්මිතව්‍යාති. අපාර්ථකානි පරිවර්ශයිතව්‍යාති තදාතා ලොකයාතගාස්තාණී. දණ්ඩනීති ගාස්තාණී.)<sup>25</sup>

### 3<sup>rd</sup> Proof

22

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

භාවනාව පිළිබඳ කරුණු ඇතුළත් වන විත්ත පරිකර්ම නම් දොලොස් වෙති පරිවිශේදයෙහි ආයාසී කාලීස්තම්බ සූත්‍රය සම්පූර්ණයෙන් ම ඇතුළත් කර තිබේ. ආධ්‍යාත්මික බාහා යනුවෙන් කොටස් දෙකකට මෙහි දී ප්‍රතිත්‍යසම්මුත්පාදය බෙදා විග්‍රහ කෙරේ. ද්වාදාචිය ආධ්‍යාත්මික ප්‍රතිත්‍යසම්මුත්පාදය ලෙසත්, ‘අස්මීං සති ඉදී හොති’ යන න්‍යාය බාහා ප්‍රතිත්‍යසම්මුත්පාදය ලෙසත් විග්‍රහ කෙරේ. මෙහි පළමුවැන්න විශේෂ න්‍යාය (Special Formula) ලෙසත්, දෙවැන්න සාමාන්‍ය න්‍යාය (General Formula) ලෙසත් හඳුන්වා තිබේ. මුළු විශ්වය ම විග්‍රහ කිරීමට යොදා ගනුයේ සාමාන්‍ය න්‍යායයි. හේතුපත්‍රිත්‍යාචාර්ය ප්‍රත්‍යායෝගන්ද යනුවෙන් මෙම කොටස් දෙක නැවත බෙදා දැක්වෙයි. හේතුපත්‍රිත්‍යාචාර්ය යනු ද්වාදස ප්‍රත්‍යායන් ය. ප්‍රත්‍යායෝගන්ද යනු වියුනය ඇතුළු පම් ප්‍රත්‍යායන් ය. බාහා ප්‍රතිත්‍යසම්මුත්පාදයෙහි සතර මහාභූත සහ ආකාර ධාතුව සහ සැතුව ගැනේ. මෙම විග්‍රහයෙන් කෙරෙන ප්‍රධාන දෙය නම් ආත්ම දැජ්ටිය බැහැර කිරීමයි.

සංචාති පරමාර්ථ සත්‍යයන් පිළිබඳ ව බොසත්වරයා සැලකිය යුතු ය. “එතාවච්චෙතත් යෙදෙම් යදුත සංචාතියා පරමාර්ථයේ, තව්ව හඳුවතා ගුන්‍යතා සූදුෂ්ට්‍රම සූවිදිතම සූසාජාත් කාතම්. තෙන සර්වයු ඉතුළුවාතෙ. තතු සංචාතිරලොකප්‍රවාරතනස්තරාගතෙන දැජ්ට්වා ය: පූනා: පරමාර්ථය: සෞනතිලාපනය: අනායෙදෝ වියෙදෝ දෙඟිතො ප්‍රකාශිතො.”<sup>26</sup>

(මෙය සංචාති පරමාර්ථ වශයෙන් දත් යුතු ය. එය භාග්‍යවතුන් වහන්සේ විසින් ගුන්‍ය වශයෙන් මතා ව දක්නා ලදී. මතා ව අවබෝධ කරන ලදී. එබැවින් සර්වයුයයි කියනු ලැබේ. එහි සංචාතිය තරාගතයන් වහන්සේ විසින් ලෝකයෙහි පැතිරී ඇති ස්වරුපයෙන් දක්නා ලදී. පරමාර්ථය ව්‍යනයෙන් කිව තොහැකි ය. දත් තොහැකි ය. අවබෝධ කළ තොහැකි ය. තොදෙසන ලදී. ප්‍රකාශ තොකරන ලදී.) නාගාර්ජුන පාදයන් මේ අදහස ම පළ කර තිබේ.

දේව සත්‍ය සම්පාදුත්‍ය බුද්ධාන් ධර්ම දේශනා ලොකසංචාතිසනය: ව සත්‍ය: ව පරමාර්ථතා<sup>27</sup>

(ලෝක සංචාති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය ඇසුරු කොට බුදුවරුන්ගේ ධරම දේශනාව වේ.) බොධිවයසීවතාරයෙහි ද මේ අදහස කෙටියෙන් දැක්වේ.

සංචාතියේ පරමාර්ථයේ සත්‍යයද්වයමිදී මතම් බුද්ධේරගාවරස්තකම් බුද්ධීය සංචාතිරුව්‍යතෙක<sup>28</sup>

(සංචාති, පරමාර්ථය යයි සත්‍ය දෙකකි. පරමාර්ථ සත්‍යය බුද්ධීයෙන් දත් නොහැකි ය. බුද්ධීය සංචාති යයි කියනු ලැබේ.)

සංචාතිය හෙවත් විකල්ප යූතය ව්‍යවහාරය අනුව ඇති වේ. පරමාර්ථය තීර්විකල්ප ය. සංචාතියෙහි ස්වභාවය සත්‍යය වසාලිමයි. එහෙත් පරමාර්ථය අවබෝධ කර ගැනීම සඳහා සංචාතියෙහි උපයෝගිතාව නාගාර්ජුන පාදයේ පෙන්වා දෙති.

ව්‍යවහාරමනාශ්‍රීතය පරමාර්ථය න දෙශ්‍යතෙ පරමාර්ථමනාගම්පය තීර්වාණ නායිගම්පතෙ<sup>29</sup>

(ව්‍යවහාරය ඇසුරු නොකොට පරමාර්ථය දේශනා නොකොරේ. පරමාර්ථය අවබෝධ නොකොට තීර්වාණය අවබෝධ නොකොරේ.)

සංචාතිය මිල්‍යාවක් ව්‍යවත් එය නොමැති ව පරමාර්ථය කරා යා නොහැකි ය. සංචාතිය සත්‍යය වසාලයි. 'ඡානාත්' යනුවෙන් මෙම සත්‍යය ආවරණය කරන ස්වභාවය පෙන්වා දී ඇත. එය අවිද්‍යාවේ ද ස්වභාවයයි.

ගැමුරු ගුන්‍යතා සිද්ධාන්තය පිළිබඳ ව ද බොධිසත්ත්වයාට අවබෝධයක් තිබිය යුතු ය. ධරම සංගිති සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.

තරතා තරතෙහි කුලපුතු ගුන්‍යතායා එතදිව්‍යතම් සා ව ගුන්‍යතා නොත්පද්‍යතෙ, න තීරුධ්‍යතෙ. ආහ, යදෙද්‍යව් ධරමා: ගුන්‍යා උක්තා භගවතා තස්මාන්න සර්වධරමා නොත්පත්සන්තෙ න තීරුත්සන්තෙ<sup>30</sup>

(කුලපුතුය තරතා යනු ගුන්‍යතාවට නමකි. ඒ ගුන්‍යතාව නොලපදී. තීරුදේ නොමේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධරම

### 3<sup>rd</sup> Proof

24

මානවකාස්ත්‍ර පියා කාස්ට්‍රිය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

ඹුනා යයි වදාරණ ලද හෙයින් සියලු ධර්ම හට නොගනිත්, විනාශ නොවත්.)

යමක් ගුනා නම් හටගැනීමේ සහ තිරුද්ධ වීමේ ස්වභාවයෙන් යුත්ත නොවන බව මෙහි ගම්‍යාර්ථයයි. සියලු ධර්ම ගුනා ස්වභාවයෙන් යුත්ත නිසා මේ ලෝකයෙහි හටගන්නා වූ හෝ වැනසෙන්නා වූ කිසිවක් නැති බව මෙහි අදහසයි. බුද්ධ දේශනාවේ කවර කොටසක් ගුනාතා ද්‍රාගනයට පදනම් වන්නේ දැයි නාගාර්ජුන පාදයේ පෙන්වා දෙති.

යා ප්‍රතිත්‍යුම්‍රිත්පාදය ගුනාතාං තාං ප්‍රව්‍යුම්‍ලහෙ සා ප්‍රාදුෂ්තිර්පාදාය ප්‍රතිපත්සෙව මධ්‍යමේ:

අපතිත්‍ය සම්පත්ත්තේනා ධර්ම: කශේච්චන විද්‍යතේ යස්මාත්තස්මාදුනෙනායි ධර්ම: කශේච්චන විද්‍යතේ<sup>31</sup>

(යම් ප්‍රතිත්‍යුම්‍රිත්පාදයක් වේ ද එය ගුනාතාවයි කියමු. එය උපාදාය ප්‍රාදුෂ්ති නම් ද මධ්‍යමා ප්‍රතිපත්ති නම් ද වේ.

හේතු ප්‍රත්‍යායන්ගෙන් හට නොගත් කිසි ම ධර්මයක් නැත. එබැවින් ගුනා නොවූ කිසි ධර්මයක් ද විද්‍යමාන නොවේ.)

නාගාර්ජුන පාදයන්ගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ ගුනාතා සිද්ධාන්තය ගොඩ නගා ඇත්තේ ප්‍රතිත්‍යුම්‍රිත්පාදය පදනම් කර ගෙන බවයි. ගුනා නොවන්නා වූ කිසිවක් විද්‍යමාන නොවේ. සවරාවර සකලවිධ විශ්වය ගුනා ය. බුදුන් වදාල ප්‍රතිත්‍යුම්‍රිත්පාද ධර්මය ගුනාතා ලෙසින් අර්ථකථනය කරන ලද්දේ නාගාර්ජුන පාදයන් විසිනි. ශික්ෂාසම්මුවිවයෙහි ඉහත සඳහන් කොටසහි ද මෙම ද්‍රාගනය ඉදිරිපත් කර ඇත.

ශික්ෂාසම්මුවිවයෙහි ඉහත උද්ධාත ව දක් වූ කොටස්වලින් බෝසත් වරිතය උත්තරීතර තත්ත්වයට පත්කර ඇති බව පැහැදිලි වේ. සරල වන්දනා, ප්‍රාදුෂ්තා, පාපදේශනා ආදි ආගමික වත් පිළිවෙත්වලින් ආරම්භ වී ගැමුරු දාරුණික සිද්ධාන්තයන් කරා මහු යා යුතු ය. කරුණාව බෝසත් වයෝගීවහි ප්‍රධාන කොටසකි. බෝසත් ප්‍රතිපදාවක් අවකාශ වනුයේ සියලු සත්වයාගේ යහපත පිණිස ය.

බෝධිවිත්තය නොමැති ව බෝධිත් වය්සීවක් ද නොමැති. ඩුඩ් අධිෂ්ථානය පමණක් ප්‍රමාණවත් නොවේ. අදිවත් කර ගත් මාර්ගයෙහි ගමන් කළ යුතු ය. බෝධිත්තවරයා අසීමිත පරිත්‍යාගයෙහි යෙදෙයි.

සංචාති, පරමාර්ථ සත්‍යයන් පිළිබඳ ගැහුරු සාකච්ඡාවක් මෙහි දක්නට ලැබෙයි. අප එදිනෙදා භාවිත කරනුයේ සංචාතියයි. එහි ඇත්තේ සත්‍යාභාසය හෝ මිට්‍රියාවයි. පරමාර්ථය සාජ්‍රව විමුක්තියට මග හෙලි කරයි. ගුන්‍යතා සිද්ධාන්තය මගින් මහායානයේ යථාර්ථය පැහැදිලි කරයි.

මෙම කරුණු අනුව ගික්ෂාසමුව්වයෙහි පර්පූර්ණ බෝධිත් වය්සීවක් නිරුපණය වන බව පැහැදිලි වේ. එහි වරණය මෙන් ම දර්ශනය ද පිළිබඳු වේ.

#### ආන්තික සටහන්:

1. ගික්ෂාසමුව්වය, 196 පිට.
2. බෝධිවය්සීවතාර V, 105, 106 පිටු.
3. Vaidya, P. L., **Buddhist Sanskrit Texts**, No. 11, Introduction.
4. Williams, M. M., **Sanskrit English Dictionary**.
5. Suzuki, D. T., **Outlines of Mahayana Buddhism**, p. 277.
6. අවදාන කළේපලකා, 113 පිට.
7. Dayal, Har, **The Bodhisattva Doctrine in Buddhist Sanskrit Literature**, p. 9.
8. ගික්ෂාසමුව්වය, 7 පිට.
9. බෝධිවය්සීවතාර I, 15, 17 පිටු.
10. ගික්ෂාසමුව්වය, 9 පිට.
11. එම, 10 පිට.
12. එම, 12 පිට.
13. එම, 15 පිට.
14. එම, 14 පිට.
15. එම, 15 පිට.
16. එම, 16 පිට.
17. බෝධිවය්සීවතාර III, 7, 17, 18 පිටු.
18. ගික්ෂාසමුව්වය, 66 පිට.
19. එම, 66 පිට.
20. එම, 67 පිට.

21. එම, 68 පිට.
22. එම, 71 පිට.
23. එම, 73 පිට.
24. එම, 88 පිට.
25. එම, 106 පිට.
26. එම, 136 පිට.
27. මූලමාධ්‍යමික කාරිකා XXIV, 8 පිට.
28. බෝධිවයසීවකාර IX, 2 පිට.
29. මූලමාධ්‍යමික කාරිකා XXIV, 10 පිට.
30. දික්ෂාසමුළුවවය, 139 පිට.
31. මූලමාධ්‍යමික කාරිකා XXIV, 18, 19 පිටු.

ආග්‍රිත ගුන්ථ නාමාවලිය:

#### සිංහල

අවදාන කළේපලනා,  
බෝධිවයසීවකාර V,  
මූලමාධ්‍යමික කාරිකා XXIV,  
දික්ෂාසමුළුවවය,

#### ඉංග්‍රීසි

Dayal, Har, **The Bodhisattva Doctrine in Buddhist Sanskrit Literature**,  
 Suzuki, D. T., **Outlines of Mahayana Buddhism**,  
 Vaidya, P. L., **Buddhist Sanskrit Texts**, No. 11, Introduction.  
 Williams, M. M., **Sanskrit English Dictionary**.